

# 5 ශිෂ්‍යත්වය - 2020

විභව්‍යනාමාන සහ

ඉගෙනුම් හැකියා

වැඩිපොත 2 කොටස

(පිළිතුරු සහිතයි)



සැකසුම - හඬිත හෙට්ටිආරච්චි

(Dip. In Sci. N.I.E./O.U.S.L.)

“5 ශිෂ්‍යත්ව විභාගය සඳහා විභව්‍යනාමාන සහ හඳුනා ගත් ඉගෙනුම් හැකියා වලින් ප්‍රශ්න 50ක් පමණ ලැබෙයි. එම එක් එක් විභව්‍යනාමාන පිළිබඳ සරල හැඳින්වීමක් සහ ඒවා මැනීමට පසුගිය ප්‍රශ්න පත්‍ර වලින් උපුටා ගත් නිදර්ශන ප්‍රශ්න මෙහි අන්තර්ගත කර ඇත.”

# පටුන

(content)

06. සම්බන්ධතා දැකීම

(Seeing Relationships)

07. හේතු එල හඳුනාගැනීම

(Identification of Cause & Effect)

08. තොරතුරු හඳුනා ගැනීම

(Organisation of Information)

09. සංජානනය

(Perception)

10. නිරීක්ෂණය

(Observation)




## 06 සම්බන්ධතා දැකීමේ හැකියාව (Seeing Relationships)



• යම් පුද්ගලයෙක්, ද්‍රව්‍යයක්, ප්‍රකාශයක් හෝ අවස්ථාවක් සහ තවත් එවැනි පුද්ගලයෙක්, ද්‍රව්‍යයක්, ප්‍රකාශයක් හෝ අවස්ථාවක් අතර ඇති සමානත්වය / අසමානත්වය දැකීම මෙහිදී අපේක්ෂා කෙරේ.

● අංක 1 සහ 2 ප්‍රශ්නවල කොටුව තුළ ඇති කාණ්ඩයට ඇතුළත් කිරීමට වඩාත් ගැළපෙන රූපය තෝරන්න.

1.



2.



11. අඳුරෙහි තැනි - එළියෙහි ඇති  
මට ම නිතැනි - මගේ ම සකි  
මෙයින් කියැවෙන්නේ,

(1) හිතමිතුරු ගැන ය. (2) සෙවනැල්ල ගැන ය. (3) හිරු ගැන ය.


● අංක 18 සහ 19 ප්‍රශ්නවල හිස් කොටුවට ගැළපෙන රූපය තෝරන්න.

18.




(1) ≡ | =      (2) \_ || ≡      (3) = || =

19.



(1) (2) (3)


27.



රූපයේ දැක්වෙන තරුදී සමබරව පවතී. ඒ අනුව ■ ව සමාන වනුයේ,

(1) ▲●      (2) ▲▲      (3) ▲▲●

36. පහත දැක්වෙන රූපයේ සංඛ්‍යා රටාව අනුව [?] කොටුවට ගැළපෙන සංඛ්‍යාව තෝරන්න.




(1) 4      (2) 6      (3) 8


6. පහත සඳහන් අවස්ථාවලට ගැළපෙන ප්‍රස්ථාව පිරුණු හිත් ඉරි මත ලියන්න.  
 (i) කරදරයකට පත් වූ කෙනෙක් ඊටත් වඩා වැඩි තවත් කරදරයකට පත් වීම

(ii) උදව් කළ අය අමතක කර වෙනත් අයට ප්‍රශංසා කිරීම

● අංක 3 සහ 4 ප්‍රශ්නවල රූප මගින් පෙන්වා ඇති සතුන් සහ උපකරණ යම් ලක්ෂණයක් මත කාණ්ඩ දෙකකට බෙදා ඇත. එම කාණ්ඩ නිවැරදිව දැක්වෙන පිළිතුර තුමක් ද?



- (1) A B සහ CD      (2) A C සහ BD      (3) A D සහ BC



- (1) A, D, E සහ B, C, F      (2) A, D, F සහ B, C, E      (3) B, D, F සහ A, C, E

5. පහතට සහ ඉට්පන්දමට ආලෝකය ලෙස පෙනවන සහ සඟරාවට .....

(1) දැනුම      (2) කියවීම      (3) බැලීම

6. කියවීම, මිටියට සහ යතුකැටයට එබූවා ලෙස කැත්තට, උදැල්ලට සහ නඟුලට .....

(1) ධීවරයා      (2) පෙදරේරුවා      (3) ගොවියා

12. "අවිලෝම හිත්තට පිටුරු දැමුවා වගෙයි" යන යෙදුම පැහැදිලි කරන ප්‍රකාශය තුමක් ද?

(1) අවශ්‍ය අවස්ථාවලදී උදව් කිරීමට ඉදිරිපත් වීම  
 (2) ගැටලුවක් විසඳීමට අවශ්‍ය ලෙස මැදිහත් වීම  
 (3) ගැටලුවක් තව තවත් වැඩි කිරීමට කටයුතු කිරීම

13. තමාගේ කටයුතුවල පමණක් නිරතවන නිමල්, අන් අය ඇහුරු කිරීමට හෝ ලෝකයේ සිදුවන දෑ පිළිබඳව සොයා බලා දැනුවත් වීමට හෝ උත්සාහ නොකරයි. මේ සඳහා ගැළපෙන ප්‍රස්ථාව පිරුණු තුමක් ද?

(1) කල දුටු කල වළ ඉහ ගනියි  
 (2) ලියේ ඉන්න මැඩියා වගෙයි  
 (3) ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි

29. නිමල්, නාදන්, මිනා හා කුමාරී යන සිසු සිසුවියන් හතර දෙනා අතුරෙන් දෙදෙනෙකු තෝරා ගැනීමට ගුරුතුමියට අවශ්‍ය වී තිබේ. ඇයට ඒ සඳහා එකිනෙකට වෙනස් තේරීම් කළ හැකි ආකාර කීයක් තිබේ ද?

(1) 2      (2) 4      (3) 6

30. පළමුවන හා දෙවන හිස්තැන් පදයා පිළිවෙලින් වඩාත් සුදුසු වචන යුගලය තෝරන්න.  
 ශ්‍රී ලංකාවේ වන සම්පත සිඝ්‍රයෙන් ..... නිසා වල් අලි කප්පන ..... වී ඇත.

- (1) අඩු වීම, උග්‍ර  
 (2) ආරක්ෂා වීම, පාලනය  
 (3) පැතිරීම, දියුණු

18. දී ඇති සංඛ්‍යා රටාවල හිස්තැනට සුදුසු සංඛ්‍යාව ලියන්න.

(i) 24, 32, 40, 48, ...

(ii) 8, 16, 32, ..., 128


2018

● අංක 3 සහ 4 ප්‍රශ්නවල අනෙක් රූප දෙකට වඩා වෙනස් රූපය තෝරන්න.


3.



(1)




(2)




(3)


4.



(1)



(2)



(3)

2017

● අංක 5 සහ 6 ප්‍රශ්නවල දී ඇති ඒවායින් තුනක් එක් කාණ්ඩයකටත්, දෙකක් තවත් කාණ්ඩයකටත් වෙන් කළ හැකි ය. එම කාණ්ඩ දෙකෙන් එකකටවත් අයත් නොවන්නේ කුමක් ද?

5. ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි, ජූනි

- (1) පෙබරවාරි                      (2) අප්‍රේල්                      (3) ජූනි


6. ලීවරය, මීවරය, කිලෝමීටරය, කිලෝග්‍රෑම්ය, ග්‍රෑම්ය, සෙන්ටිමීටරය

- (1) මීවරය                      (2) ලීවරය                      (3) ග්‍රෑම්ය

21. පහත දැක්වෙන හැඩතල යොදාගෙන සෑදිය හැකි සතවස්තු දෙක මොනවා ද?




5. පහත දී ඇති සංඛ්‍යා හා ඒ වටා ඇඳ ඇති රූප අනුව 60 සංඛ්‍යාව වටා ඇඳිය යුතු රූපය කුමක් ද?



6. ආහාර ද්‍රව්‍ය ආයුරුමක ලේඛලයක කොටසක් පහත දී ඇත.

2016



ලේඛලයට අනුව, ① හා ② විය හැක්කේ පිළිවෙළින් මොනවා ද?

- (1) නිෂ්පාදිත දිනය හා වෙළඳපොළට නිකුත් කළ දිනය  
 (2) වෙළඳපොළට නිකුත් කළ දිනය හා කල් ඉකුත්වීමේ දිනය  
 (3) නිෂ්පාදිත දිනය හා කල් ඉකුත්වීමේ දිනය

10. 'කාර්යක්ෂමතාව' යන වචනයේ ඇති අකුරු සිහිපයකින් සෑදිය හැකි අර්ථවත් වචනයකි.

- (1) වර්ෂය                      (2) කාමරය                      (3) තර්කය

● අංක 18 සහ 19 ප්‍රශ්නවල රටාව අනුව ඊළඟට ආ පුද්ගල රූපය තෝරන්න.

18.

A	B
D	C

U	V
Q	R

Q	D
R	V

C	D
R	A

C	D
R	V

(1)

(2)

(3)


19.




(1)

(2)

(3)

24. මෙහි දී ඇති සටහනේ සංඛ්‍යා පිහිටත්තේ යම් කිසි රටාවකට අනුවයි. එම රටාව අනුව  තිබෙන තැනට සිඬිය පුද්ගල සංඛ්‍යාව කීය ද?






(1) 24

(2) 12

(3) 6

25. පහත සඳහන් රූපවල ඇති සංඛ්‍යා රටාව අනුව හිස්තැනට සිඬිය පුද්ගල සංඛ්‍යාව තෝරන්න.



(1) 9

(2) 6


(3) 4

37. දිනකට ලද ආහසන රූපයක් ඉදිරියෙන් දී ඇත. එහි මුහුණතල සංඛ්‍යා සටහන් කර තිබේ. මෙය සහසයක් ලෙස නැවත සකස් කළ විට, ප්‍රතිවිරුද්ධ මුහුණතල ඇති සංඛ්‍යා අතර සම්බන්ධතාවක් හඳුනා ගත හැකි වේ. එම සම්බන්ධතාව අනුව හිස්තැනට පුද්ගල සංඛ්‍යාව තෝරන්න.

(1) 22

(2) 21

(3) 20




40.  $++ + = \circ \circ \circ \circ$  හා  $\square \square = ++ + +$  වේ. පහත දී ඇති කුමන සම්බන්ධතාව නිවැරදි ද?

(1)  $++ + + + = \circ \circ \circ \circ \square \square$


(2)  $\square \square + \square = \circ \circ \circ \circ ++$

(3)  $++ + \circ \square = \circ \circ \circ \circ \circ ++$

5. එක ම ඔකුළු දැලක රූප 3 ක් පහත දී ඇත. ඊතලවලින් දැක්වෙන මාර්ග හිස්සේ ගමන් කළ විට, කුඩා ඔකුළු පැටවකුට P සිට Q දක්වා යා හැකි දුර වැඩි ම මාර්ගය දැක්වෙන රූපය තෝරන්න.



6. දී ඇති රූපයේ ? ලකුණ තිබෙන තීරුවේ තිබිය යුතු සංකේත කාණ්ඩය කුමක් ද?




- (1)  $\begin{matrix} \triangle \\ \blacktriangle \\ \square \end{matrix}$       (2)  $\begin{matrix} \triangle \\ \square \\ \blacktriangle \end{matrix}$       (3)  $\begin{matrix} \square \\ \blacktriangle \\ \triangle \end{matrix}$

9. දී ඇති ද්වය යුගලවලින්, පළමුවැන්න භාවිත කිරීමට දෙවැන්න අත්‍යවශ්‍ය වන ද්වය යුගලය අඩංගු පිළිතුර තෝරන්න.

- (1) පොත - පැන      (2) ඉදිකටුව - කුල      (3) තෝරළය - පිරිසිය

11. පහත රූප පටිපනේ රටාව අනුව, A හා B පදනා තිබිය යුතු සංඛ්‍යා පිළිවෙලින් මොනවා ද?



- (1) 4, 3  
(2) 3, 2  
(3) 3, 4

18. ඊ හේ. ඊ ..... හේ.

- (1)      (2)      (3)


35.  $\square \times \square = \triangle$  ද

$\triangle + \triangle = \circ$  ද

$\circ \times \circ = 64$  ද හේ.  $\square + \triangle + \circ$  හි අගය කුමක් ද?

- (1) 4      (2) 8      (3) 14

39. පහත පදනම් රූපවල ඇති සංඛ්‍යා රටාව හඳුනාගෙන හිස්කුහළු යුගල සංඛ්‍යාව තෝරන්න.




- (1) 12  
(2) 60  
(3) 72

7. 'නැත' යන අර්ථය හැඟවෙන ලෙස, පහත දී ඇති යෙදුම කනි මවනසෙන් ලියන්න.

'තෙමෙයි' : .....

★ පහත දැක්වෙන රූප අතරින් වඩාත් ගැලපෙන සම්බන්ධතාවයක් දැක්වෙන රූප යුගලය වන්නේ,

01)




A B C D

Guess

- i. A, B                                      ii. B, D                                      iii. B, C

02)






A B C D

- i. A, B                                      ii. B, D                                      iii. A, C


★ පහත සංඛ්‍යා රටාවල හිස්තැනට ගැලපෙන පිළිතුර වන්නේ,

03)



- i. 7    ii. 4    iii. 2

04)



- i. 18  
ii. 20  
iii. 15

★ මුල් පද දෙකේ සම්බන්ධය අනුව ඊළඟට ආ යුතු පදය තෝරා යටින් ඉරක් ඇඳින්න.

07)



- i. කරවල                                      ii. වරල්                                      iii. කොරපොතු

08)



- i. මේසය                                      ii. ශිතකරණය                                      iii. පෙට්ටිගම

● පහත ප්‍රස්තාව පිරුළුවලට ගැලපෙන අවස්ථාව තෝරන්න.

(08) "මඩේ හිටවපු ඉන්න වගේ"

- (1) එක තීරණයක නොසිටීම.                                      (2) එක තීරණයක සිටීම.  
(3) මඩ කරන ලද කුඹුරුවල පැළ සිටුවීම.

(09) "කටුස්සාගේ කරේ රත්කරන් බැන්දා වගේ"

- (1) කටුස්සාගේ කරේ රත් පැළඳීම නුසුදුසු ය.                                      (2) කටුස්සා ශරීරයේ පාට වෙනස් කිරීම.  
(3) නුසුදුස්සන්ට සම්මාන ලබා දීම.

(10) සීතා පොහොසත් ළමයෙක්. නිතර අමතර කියවීම් පොත් පාසලට ගෙනෙනවා. ඒවා මිතුරු මිතුරියන්ට පෙන්වනවා. නමුත් කාටවත් කියවන්න දෙන්නේ නෑ. සීතා හැඳින්වීමට වඩාත් යෝග්‍ය වචනය,

1. පරාර්ථකාමී.                                      2. නිහතමානී.                                      3. ආත්මාර්ථකාමී                                      4. සකසුරුවම්



• පහත ප්‍රශ්නවල නිවැරදි පිළිතුර තෝරා ගැනීමේ ඉරක් ඇඳීම.

1. පදික වේදිකාවේ වෙළෙඳාම් කළ පියදාස මහතා දැන් විශාල ව්‍යාපාරයක නිමිකරුවෙකි. මොහු හැඳින්වීමට සුදුසු පදය වන්නේ,

1. පින්වත්තයා                      2. වාසනාවත්තයා                      3. උත්සාහවත්තයා

2. තරඳ, තමා වෙත පැවරෙන සෑම වැඩක්ම කුමක් හෝ කියා මඟ හරියි. මොහු හැඳින්වීමට සුදුසු පදය වන්නේ,

1. දක්ෂයා                      2. අලසයා                      3. නිවටයා


3. ගුරුවරයා : ශිෂ්‍යයා නම් වෛද්‍යවරයා


1. රෝහල                      2. හෙදියා                      3. රෝගියා

4. ව්‍යාපාරිකයා : පාරිභෝගිකයා නම් ලේඛකයා :

1. පාඨකයා                      2. ප්‍රේක්ෂකයා                      3. ශ්‍රාවකයා



• රූපයට වඩාත් සමීප සම්බන්ධයක් දැක්වන වචන අඩංගු පිළිතුර තෝරා ගැනීමේ ඉරක් ඇඳීම.

5.  1) වර්ෂාව, වර්ෂා, ලෝහ  
2) නිවස, අවිව, රෙදි  
3) කාන්තාව, පින්තූර, වර්ෂාව



6.  1) මුහුද, විශාල, සිනිඳු  
2) ජලය, ආහාර, අලංකාර  
3) ටැංකිය, නිවස, ආහාර

• පහත දී ඇති එක් එක් ප්‍රකාශයේ ඉරි ඇඳි කොටස හා සමානතාවයක් දැක්වන ප්‍රකාශය තෝරා ගැනීමේ ඉරක් ඇඳීම.

7. ක්‍රීඩා භාණ්ඩයකි. - විනෝදය ගෙන දෙයි. - සුළං අවශ්‍යයයි.



8. ආරක්ෂාව සපයයි. - මිනිස් නිර්මාණයකි. - සෙවණ ලබාදෙයි.



- පහත දී ඇති එක් එක් ප්‍රකාශයේ කඩි අකුරින් මුද්‍රිත කොටස හා සමානතාවයක් දක්වන ප්‍රකාශය තෝරා යටින් ඉරක් අඳින්න.

9. කුරුල්ලෝ කුල්මත් වී මහත් හඬින් නාද කරති.

1. බොහෝ බියට පත් වී.      2. බොහෝ ප්‍රීතියට පත් වී.      3. බොහෝ දුකට පත් වී.

10. ජගත්ට ස්ථිර ප්‍රතිපත්තියක් නැත.

1. ගලේ කෙටු අකුර වගෙයි.  
2. ගඟට ඉණි කැපුවා වගෙයි.  
3. මඩේ සිට වූ ඉන්න වගෙයි.

- පහත සංඛ්‍යා රටාවන් තේරුම්ගෙන හිවැරදි පිළිතුර තෝරන්න.

11. 

15	12	...
18	3	6
21	24	27

      1) 7  
2) 8  
3) 9

12. 

2	8	4
4		

3	18	9
6		

3	12	.....
4		

      1) 4  
2) 5  
3) 6

- පහත සංඛ්‍යා රටාවන් තුළ නොගැළපෙන සංඛ්‍යාව පිළිතුරු අතරින් තෝරා යටින් ඉරක් අඳින්න.

13. 5, 10, 12, 15, 20 = (1) 5      (2) 12      (3) 20  
14. 24, 21, 18, 16, 15 = (1) 15      (2) 16      (3) 21  
15. 30, 28, 26, 22, 18 = (1) 28      (2) 26      (3) 18

- හිස්තැනට සුදුසු වචනය වරහන තුළින් තෝරා ලියන්න.

( කැරලි / බෝතල් / පන්දු / දුසිම් / ඇවිරි )


16. පැන්සල් ..... 5 යි.  
17. නූල් ..... 10 යි.  
18. තල ..... 25 යි.  
19. කෙසෙල් ..... 3 යි.  
20. මී පැණි ..... 2 යි.

# 07 හේතු එල හඳුනා ගැනීමේ හැකියාව (Identification of Cause & effect)

• කිසියම් එලයක් හෝ එම එලයට අදාළ හේතු හෝ හඳුනා ගැනීම මෙහිදී අපේක්ෂා කෙරේ.

38. ශ්‍රී ලංකාව දූෂණයක් ලෙස හඳුන්වනු ලබන්නේ,  
 (1) කුඩා රටක් බැවිනි. (2) ඉන්දියාවට ආසන්න ව පිහිටි බැවිනි.  
 (3) ජලයෙන් වට වී ඇති බැවිනි. (4) ගංගා ජලය මුහුදට ගලා යන බැවිනි.
39. "දිය නැමට අනාරක්ෂිතයි" ලෙස වැවක් අසල දැන්වීමක් ප්‍රදර්ශනය කිරීමට අදාළ කෙටි කථා කුමක් වන්නේ කුමක් ද?  
 (1) ජලය බිමට ගැනීම (2) ගැඹුරු ස්ථානයක් වීම  
 (3) කිඹුලක් සිටීම (4) මධ සහිත වීම
41. අයිස් කැටයක් ජලයට දැමූ විට සිදු නොවන්නේ කුමක් ද?  
 (1) අයිස් කැටය ජලයේ දිය වීමයි. (2) අයිස් කැටය ජලයේ පාවීමයි.  
 (3) ජලයෙහි වර්ණය වෙනස් වීමයි. (4) ජලය සීතල වීමයි.

2019



රූපවල දක්වා ඇති මූං බිජ සහිත බඳුන් දින කිහිපයකට පසු නිරීක්ෂණය කළ විට මූං බිජ පැළවී ඇති බව දක්නට ලැබෙන්නේ කුමන භාජනයේ ද?  
 (1) A (2) B (3) C (4) D


53. අයිස් කැට කිහිපයක් විදුරුවකට දමා ඊත වේලාවක් එළියේ තැබූ විට නිරීක්ෂණය කළ නොහැකි වන්නේ,  
 (1) අයිස් කැට දියවී ඇති බවයි.  
 (2) විදුරුවේ ජලය එකතුවී ඇති බවයි.  
 (3) විදුරුවෙන් වායු මුහුදු පිටවන බවයි.  
 (4) විදුරුවේ පිටත තෙත්වී ඇති බවයි.

2018

58. ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා වශයෙන් වලිකුකුළා තෝරා ගැනීමට ප්‍රධාන හේතුව වන්නේ,  
 (1) මෙරට බහුලව සිටීම ය. (2) මෙරටට ආවේණික වීම ය.  
 (3) සෑම ප්‍රදේශයකම දක්නට ලැබීම ය. (4) වඩාත් ප්‍රයෝජනවත් වීම ය.

2017

44. හිරුළු ඇති ස්ථානයක රූපයේ දැක්වෙන උපකරණ තබා ජල භාජනයේ ඇති ජලය උණුසුම් කර ගත හැකි ය. මෙහි දී A භාජනය ලෙස භාවිත කළ හැක්කේ පහත සඳහන් කවරක් ද?



- (1) හොඳින් දිලියෙන ඇලුමිනියම් තාවරියක් (2) අලුත් මැටි වළඳක්  
 (3) විශාල ගතකමක් ඇති විදුරු කෝප්පයක් (4) ප්ලාස්ටික් බේසමක්

49. ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වන වසංගත රෝග වැඩි සංඛ්‍යාවක් සඳහා හේතු වන සත්ව වර්ගය  
 (1) මීයන් ය. (2) බල්ලන් ය. (3) මදුරුවන් ය. (4) මැස්සන් ය.

54. පාසල් වන්නේ මිරිස් පාත්තියක් සකස් කිරීමට තෝරා ගත යුත්තේ  
 (1) හිරුළු අඩුවෙන් ලැබෙන විශාල ගස් ඇති බොරලු සහිත බිමකි.  
 (2) බොරලු සහිත ජලය බැසයන තැනිතලා බිමකි.  
 (3) හිරුළු හොඳින් ලැබෙන ජලය බැසයන බොරලු රහිත තැනිතලා බිමකි.  
 (4) හිරුළු ඉතා අඩුවෙන් ලැබෙන විශාල ගස් ඇති බොරලු රහිත තැනිතලා බිමකි.

55. යම් පුද්ගලයකුට දේදුන්නක් දර්ශනය විය හැක්කේ පහත සඳහන් කුමන අවස්ථාවේ දී ද?

- (1) අකුණු සමග අධික වර්ෂාව ඇති විට  
 (2) අධික වර්ෂාව සමග සුළඟ ඇති විට  
 (3) හිරුළු සමග යාන්තමින් වර්ෂාව ඇති විට  
 (4) හිරුළු සමග වියළි සුළඟ ඇති විට

2016

58. ශ්‍රී ලංකාව තුළ පොදු වාහන මගින් සිදු කෙරෙන ගම්නාගමන සේවය, මහජනතාවට වඩාත් හිතකර සේවයක් වීම සඳහා පහත කුමන යෝජනාව ක්‍රියාත්මක කිරීම වඩාත් සුදුසු වේ ද?

- (1) නියමිත කාල සටහනකට අනුව සියලු ම පොදු වාහන ධාවනය කිරීම  
 (2) පොදු වාහන තුළ රූපවාහිනී හා ගුවන්විදුලි යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම  
 (3) දහවල් කාලය තුළ පොදු වාහන ධාවනය සීමා කිරීම  
 (4) ධාවනය වීමේ දී නැවතුම් ස්ථාන කිහිපයක පමණක් පොදු වාහන නතර කිරීම

59. හිනි ගැනීමකින් ශරීරයේ යම් ස්ථානයක් පිළිස්සුණු පුද්ගලයකුට ප්‍රථමාධාර ලබා දීමේ දී අප විසින් පළමුවෙන් ම කළ යුතු දෙය කුමක් ද?
- (1) පිළිස්සුණු ස්ථානයට ඇලි ඇති ඇඳුම් ඉවත් කිරීම
  - (2) පිළිස්සුණු ස්ථානය මත තෙල් වර්ගයක් ආලේප කිරීම
  - (3) දිය බිබිලි මත ආලේපන වර්ගයක් ගැල්වීම
  - (4) පිරිසිදු ඇල් දියෙන් පිළිස්සුණු ස්ථානය සිසිල් කිරීම

9. දී ඇති ද්‍රව්‍ය යුගලවලින්, පළමුවැන්න භාවිත කිරීමට දෙවැන්න අත්‍යවශ්‍ය වන ද්‍රව්‍ය යුගලය අඩංගු පිළිතුර තෝරන්න.

- (1) පොත - පෑත                      (2) ඉදිකටුව - නූල                      (3) කෝපය - පිරිසිය


51. ආපණ ශාලාවක තබා ඇති, රූපයේ දැක්වෙන ① සහ ② භාජනවලට දැමීමට සුදුසු ද්‍රව්‍ය 2ක් පිළිවෙළින් දැක්වෙන පිළිතුර තෝරන්න.

- (1) කෙසෙල් ලෙලි, කඩදාසි
- (2) ඉතිරි වූ ආහාර, කඩදාසි
- (3) කඩදාසි, යෝගට් කෝප්ප
- (4) යෝගට් කෝප්ප, ජලාස්ථික් මුඩි




53. ඉවත දමන වැහිපිහිලි කැබැල්ලක් බෝග වගාවට යොදා ගෙන ඇති ආකාරය රූපයේ දැක්වේ. මෙම විකල්ප ක්‍රමය පිළිබඳ ව පහත සඳහන් කුමක් නිවැරදි ද?

- (1) සාක්කු කිරීම අපහසු ය.
- (2) එක ම ස්ථානයක තබා වගා කළ යුතු ය.
- (3) පතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම අපහසු ය.
- (4) ඉඩකඩ සීමා වූ තැන්වල බෝග වගාවට සුදුසු ය.



56. A හා B කුඩා විදුරු දෙකට, නිරෝගි මුං බීජ සමාන ප්‍රමාණ දමා ඇති අතර බීජ හොඳින් වැසෙන පරිදි A විදුරුවේ ජලය දමා ඇත. B විදුරුවේ බීජ තෙත පුළුන් මත තැන්පත් කර ඇත. එම විදුරු දෙක හිරු එළිය ඇති ස්ථානයක තබා, දින කිහිපයකින් පරීක්ෂා කළ විට ලැබෙන නිරීක්ෂණය කුමක් විය හැකි ද?



- (1) A විදුරුවෙහි බීජ හොඳින් පැළ වේ.
- (2) B විදුරුවෙහි බීජ හොඳින් පැළ වේ.
- (3) A හා B විදුරු දෙකෙහි ම බීජ හොඳින් පැළ වේ.
- (4) A හා B විදුරු දෙකෙහි ම බීජ පැළ නො වේ.

58. අනතුරක් සිදු වීමට වඩාත් ම ඉඩ ඇති අවස්ථාවකි.

- (1) සංඥා එළි පුවරුවක රතු පාට මිනිසා දිස්වෙමින් තිබිය දී කන ඉරි මසින් වාහන ගමන් කිරීම
- (2) අකුණු අවස්ථාවක නිවෙසක ලී ඇඳක් මත නිදාගෙන සිටීම
- (3) ක්‍රීඩා උත්සවයක් අවසන් වූ විට රහික්කු පත්තු කිරීම
- (4) වියළි රබර් පාපිස්සක් මත සිටගෙන විදුලි ඉස්කිරික්කයෙන් ඇඳුම් මැදීම

59. පුද්ගලයකුගේ පාදයකට සර්පයකු දෂට කර ඇති අවස්ථාවක, එම පුද්ගලයාට ප්‍රථමාධාර ලබා දීමේ දී මුලින් ම කළ යුතු වන්නේ,

- (1) සර්පයා සොයා හඳුනා ගැනීම ය.
- (2) දෂට කළ ස්ථානය පිරිසිදු ඇල් ජලයෙන් සේදීම ය.
- (3) වෙළුම් පටි මගින් පාද දෙක ගැට ගසා නොසොලවා තැබීම ය.
- (4) උණු පානයක් ලබා දීම ය.

• පහත වාක්‍ය වල තද කළ අකුරින් මුද්‍රිත කොටසක් බිසියම් සිදුවීමකට හේතුවක් නම් ✓ ලකුණ ද හේතුවක් නොවේ නම් ✗ ලකුණ ද ඒ ඉදිරියේ යොදන්න.

1. සුළඟ හිසා ගසක් පෙරළේ .....
2. වේදනාව හිසා අඬයි .....
3. විභාගය සමත් වූයේ පාඩම් කළ හිසාය. ....

# 08 තොරතුරු සංවිධානය කිරීමේ හැකියාව (Organization of information)

- කිසියම් තොරතුරු සමූහයක් ක්‍රමානුකූල ව්‍යුහයක් හෝ අර්ථවත් බවක් ලැබෙන සේ සකස් කිරීම මෙහිදී අපේක්ෂා කෙරේ.

පොත් කියවන	සෑම දෙනා
නව දැනුමෙන්	පිටිදෙනා
අලුත් අලුත් දේ	තනා
ලොව බැබළෙයි	තරු මෙනා

10. කවියෙහි දැක්වෙන අදහස් කිහිපයක් නිවැරදි අනුපිළිවෙළින් දක්වා ඇති පිළිතුර තෝරන්න.
- (1) අලුත් දැනුම ලබා ගැනීම → පොත් කියවීම → අලුත් අලුත් දේ නිර්මාණය කිරීම  
 (2) පොත් කියවීම → අලුත් අලුත් දේ නිර්මාණය කිරීම → අලුත් දැනුම ලබා ගැනීම  
 (3) පොත් කියවීම → අලුත් දැනුම ලබා ගැනීම → අලුත් අලුත් දේ නිර්මාණය කිරීම

32. සිද්ධියක අවස්ථා තුනක් නිවැරදි අනුපිළිවෙළින් ලියා ඇති ආකාරය දැක්වෙන පිළිතුර තෝරන්න.
- (1) තේරුම් ගනියි → පාඩම් කියවයි → පැහැදිලි කරයි  
 (2) දොර වසයි → අඟුල දමයි → නින්දට යයි  
 (3) පුළුඟ හමයි → සිසිල දැනෙයි → උණුසුම් අඩු වෙයි

2019

3. දී ඇති වචන ගලපා අර්ථවත් වාක්‍යයක් ලියන්න.
- දිගේ / පැළෑටිවල / නියර / මල් / කිබේ / පිපී / ඇති

27. කවියක පද පේළි හතරක් මාරු කර ලියා ඇති අයුරු පහක දැක්වේ.
- A - මිහිමක පැළයක් ඉන්දා  
 B - මතු පරපුර රැකෙයි සදා  
 C - උපන් දිනය සමරන දා  
 D - රැක ගත්තොත් එය සැමදා

අර්ථවත් කවියක් ලැබෙන සේ ගැළපූ විට එම පද පේළිවල නිවැරදි අනුපිළිවෙළ වන්නේ,

- (1) B, D, A, C ය.      (2) C, A, D, B ය.      (3) D, C, B, A ය.

36. කොළඹ සිට යාපනය බලා ගමන් කළ බස් රථයක් නගර කිහිපයක් පසු කළ ආකාරය පහත දැක්වේ.
- "මාරවිල නගරය පසු කළේ පුනුව නගරය පසු කිරීමට පෙර ය. පුනුව නගරය පසු කිරීමෙන් පසුව මාන්කුලම් නගරය පසු කරන ලදී."

බස් රථය යාපනයේ සිට කොළඹ බලා එම මාර්ගයේම ආපසු පැමිණෙන විට එම නගර පසුකරන අනුපිළිවෙළ කුමක් ද?

- (1) පුනුව, මාන්කුලම්, මාරවිල  
 (2) මාරවිල, පුනුව, මාන්කුලම්  
 (3) මාන්කුලම්, පුනුව, මාරවිල

2018

17. දී ඇති සංඛ්‍යා ආරෝහණ පරිපාටියට ලියන්න.

3506, 2605, 3650, 2560 : .....


57. ස්වාභාවික මල් සහ පත්‍රවලින් සුබ පැතුම් පතක් සකස් කිරීමේ පියවර හතරක් මෙසේ ය.

- A - විශාල ගත් මල් හා පත්‍ර අවශ්‍ය පරිදි ඇලවීම  
 B - අවශ්‍ය ප්‍රමාණයට කඩදාසියක් කපා ගැනීම  
 C - ස්වාභාවික මල් සහ පත්‍ර පොතක පිටු අතර විශාලෙන් නට තැබීම  
 D - සුදුසු සුබ පැතුමක් හෝ ප්‍රාර්ථනාවක් ලිවීම


ඒවායේ නිවැරදි අනුපිළිවෙළ කුමක් ද?

- (1) A, D, C, B      (2) B, A, C, D      (3) C, B, A, D      (4) C, D, A, B

9. පහත එක් එක් රූපයේ ඇතුළත් සෘජුකෝණ සංඛ්‍යාව වැඩිවන අනුපිළිවෙලට පෙළගස්වා ඇති පිළිතුර තෝරන්න.



(1) A, B, C



(2) A, C, B



(3) B, C, A

10. පහත වගුවේ දැක්වෙන අයගෙන් වයසින් අඩු ම තැනැත්තිය හා වයසින් වැඩි ම තැනැත්තිය අනුපිළිවෙලින් තෝරන්න.

නම	උපන් දිනය
මාධවී	2006.06.13
රේවතී	2007.10.02
පාතිමා	2006.04.28
සමාධී	2007.05.20

(1) පාතිමා, රේවතී

(2) සමාධී, මාධවී

(3) රේවතී, පාතිමා

12. පහත දී ඇති සංවාදය කියවන්න.

A - ඉස්කෝලේ යන්නේ කොහොම ද? තෙමෙන්නයි වෙන්තේ.

B - අදත් වහිවී ද? අහස නම් කළු කරලා.

C - අමතක නොකර කුඩය අරන් යන්න.

D - ඊයේ දවසම වැස්සා. අදත් වහින පාටයි.

මෙම සංවාදය වඩාත් සුදුසු අනුපිළිවෙලට පෙළගස්වා ඇති පිළිතුර තෝරන්න.

(1) A, D, C, B

(2) B, D, A, C

(3) C, D, B, A

2017

47. මාර්ග වර්ණ සංඥා පුවරුවක ඉහළ සිට පහළට වර්ණ සංඥා පිහිටන නිවැරදි අනුපිළිවෙළ තෝරන්න.

(1) රතු, කහ, කොළ

(2) කොළ, කහ, රතු

(3) කහ, රතු, කොළ

(4) කහ, කොළ, රතු

59. අතීතයේ දී අපේ රට යටත් කර ගෙන සිටි විදේශීය ජාතීන් අනුපිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න.

(1) පෘතුගීසීන්, ලන්දේසීන්, ඉංග්‍රීසීන්

(2) ලන්දේසීන්, පෘතුගීසීන්, ඉංග්‍රීසීන්

(3) ඉංග්‍රීසීන්, පෘතුගීසීන්, ලන්දේසීන්

(4) පෘතුගීසීන්, ඉංග්‍රීසීන්, ලන්දේසීන්

31. සිද්ධියකට අදාළ රූප 5 ක් පහත දී ඇත.



A



B



C



D



E

සිද්ධිය අනුව, දී ඇති රූප අනුපිළිවෙලට පෙළගැස්වූ විට ලැබෙන්නේ පහත කවරක් ද?

(1) B, C, D, A, E

(2) C, B, D, E, A

(3) C, B, D, A, E

2016

9. පහත සඳහන් වචන ගළපා අර්ථවත් වාක්‍යයක් ලියන්න.


සමීප / පරිසරය / හා / තිබෙන්නේ / මිනිසා / සම්බන්ධයකි / අතර / ඉතා

2015

.....

.....

03.



- (1) ABEDC  
 (2) AECDB  
 (3) BEADC


(12) නිවැරදි අනුපිළිවෙළ දැක්වෙන පිළිතුර තෝරන්න.

- A - මිනිසෙක් මී කඩන්නට කැලයට ගියේ ය.  
 B - ඔහු මිය කඩන්නට ඒ ළඟට ගියේ ය.  
 C - ඔහු මියක් දුටුවේ ය.  
 D - මිනිසා මී ගැන ආශාව අහඟුර දිව්වේ ය.  
 E - ඔහු මී සොයා යන වළහෙක් දුටුවේ ය.

Guess


- (1) ACEBD                      (2) ACBED                      (3) AEDBC

(16) සහෝදරයෙක් හා සහෝදරියක් රස කැවීලි වර්ගයක් සකස් කළ අයුරු දැක්වෙන රූප 4 ක් පහත දැක්වේ. ඒ අවස්ථා නිවැරදි අනුපිළිවෙළින් දැක්වෙන පිළිතුර තෝරන්න.



- 1) C, D, A, B  
 2) A, C, D, B  
 3) C, A, D, B

(17) සිද්ධියක් සෑදෙන ලෙස රූප වලට අදාළ අකුරු ගලපා ඇති පිළිතුර තෝරන්න.



- 1) B, C, A, E, D                      2) B, C, E, D, A                      3) B, C, E, A, D



(19) මාසයකට ඇති දින ගණන 30, 31, 31 ලෙස පිළිවෙළින් තිබිය හැකි මාස තුන විය හැක්කේ මින් කවර මාසයන් ද?

- (1) මාර්තු, අප්‍රේල්, මැයි  
 (2) අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්  
 (3) නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි

(28) නිමල්ගේ උස මීටර 1.25 කි. අමල්ගේ උස මීටර 1 සෙන්ටිමීටර 40 කි. කමල්ගේ උස සෙන්ටිමීටර 150 කි. තිදෙනාගේ උස පිළිබඳව නිවැරදි ප්‍රකාශය මින් කුමක් ද?

- (1) අමල්ට වඩා නිමල් හා කමල් උස ය.  
 (2) කමල්, නිමල් ට වඩා උස වැඩි අතර අමල්ට වඩා මිටිය.  
 (3) වඩාත් ම උස කමල් ය.

● ගෙවත්තක වවා ඇති මල් පැළ පිළිබඳ තොරතුරු පහත සංකේත ඇසුරෙන් දක්වා ඇත.



(31) ගෙවත්තේ වැඩියෙන්ම වවා ඇත්තේ කුමන මල් පැළ වර්ගය ද?

- (1) දහස්පෙනියා ය.                      (2) රෝස ය.                      (3) ඇන්තුරියම් ය.


(32) වවා ඇති මල් පැළ සංඛ්‍යා ආරෝහණ ආකාරයට පිළිවෙළින් දැක්වුවහොත් ලැබෙන නිවැරදි පිළිතුර කුමක් ද?

- (1) රෝස, ඇන්තුරියම්, දහස්පෙනියා, බෝගන්විලා  
 (2) බෝගන්විලා, ඇන්තුරියම්, දහස්පෙනියා, රෝස  
 (3) රෝස, බෝගන්විලා, ඇන්තුරියම්, දහස්පෙනියා

## 09 සංජානන හැකියාව (Perception)


- කිසියම් සිතුවමක, රූපයක හෝ තොරතුරක රටා, අර්ථවත් ලෙස දැකීම මෙහිදී අපේක්ෂා කෙරේ.

12. පැණි කුරුල්ලා සහ මී මැස්සා කැලේ සිටිය අඹ යහළුවෝ දෙන්නෙක්. දවසක් ගත වූයේ අත්තක් උඩ පිටි පැණි කුරුල්ලා දැක්කා යාළුවා වතුරේ ගසාගෙන යන බව. .... ඉක්මනට හොටෙන් ගසේ කොළයක් කඩා ගත්තා. එය මී මැස්සා ළඟට දැමීමා. .... වතුරට දැමූ කොළය මතට ගොඩවුණා. කවු වෙලාගෙන වික වෙලාවකින් ඉහිල ගියා.




2019

15. රූපයේ හිස්තැනට ගැළපෙන කොටස තෝරන්න.




22. හිස් කොටුවට ගැළපෙන රූපය තෝරන්න.




2018


23. හිස් කොටුවට ගැළපෙන රූපය තෝරන්න.



25. පහත දී ඇති හැඩය සම්මතරූපයක් බවට පත් කිරීම සඳහා එකතු කළ යුතු අඩුම කොටු සංඛ්‍යාව කීය ද?




- අංක 1 සහ 2 ප්‍රශ්නවල මූලික දී ඇති රූපය සම්පූර්ණ කිරීමට ගැළපෙන කොටස තෝරන්න.



2017




2.



(1)



(2)




(3)

2017

● අංක 1 සහ 2 ප්‍රශ්නවල මූලික දී ඇති රූපය සම්පූර්ණ කිරීමට, හැඳුණු කොටස තෝරන්න.

1.



(1)




(2)



(3)

2.



(1)



(2)



(3)

2016

● අංක 1 සහ 2 ප්‍රශ්නවල මූලික දී ඇති රූපය සම්පූර්ණ කිරීමට, හැඳුණු කොටස තෝරන්න.

1.



(1)




(2)



(3)

2015

2.



(1)




(2)



(3)

10.



(1)




(2)



(3)

11.



(1)





(2)




(3)

Guess


- අංක 01 හා 02 ප්‍රශ්නවල මූලික රූපය සම්පූර්ණ කිරීමට ගැලපෙන කොටස තෝරන්න.





(1)




(2)




(3)



(1)





(2)




(3)


- මූලික රූපවල අඩු කොටසට ගැලපෙන පිළිතුර තෝරන්න.





(1)




(2)



(3)



(1)







(2)





(3)

- (10) පහත මූලික රූපයේ අඩු කොටසට ගැලපෙන කොටස පිළිතුරු අතරින් තෝරන්න.



Guess

13. පහත රූපයේ අඩු කොටස සම්පූර්ණ කිරීමට සුදුසු රූප කොටස තෝරන්න.



## 10 නිරීක්ෂණය කිරීමේ හැකියාව (Observation)

- සිතුවම්, අක්ෂර, සංඛ්‍යා, සංකේත, ප්‍රස්තාර හා රූප සටහන් ආදියේ අඩුපාඩු හා සුවිශේෂ ලක්ෂණ දැකීම මෙහිදී අපේක්ෂා කෙරේ.

● අංක 3 සහ 4 ප්‍රශ්නවල දී ඇති රූප නිරීක්ෂණය කර පිළිතුරු සපයන්න.

3.



A රූපය



B රූපය


A හා B රූප දෙක අතර ඇති වෙනස්කම් ගණන කීය ද?

(1) 1


(2) 2

(3) 3

4.



C රූපය




D රූපය

C හා D රූප දෙක අතර ඇති වෙනස්කම් ගණන

(1) හතරට අඩු ය. (2) හතරකි.

(3) හතරට වැඩි ය.

25.



මෙම රූපයෙහි දැකිය හැකි සමචතුරස්‍ර සංඛ්‍යාව කීය ද?


(1) 2

(2) 8

(3) 10

28. A රූපය තුළ B රූපයේ හැඩයේ විවිධ පිහිටීම කීයක් දැකිය හැකි ද?

A රූපය



B රූපය



(1) 6

(2) 3

(3) 1

37.



රූපයේ දැක්වෙන්නේ සමාන ලී කුට්ටි සමූහයක් යොදාගෙන කර ඇති ගොඩනැගිලිකි. මෙම ගොඩනැගිලි සඳහා යොදාගෙන ඇති මුළු ලී කුට්ටි ගණන කීය ද?

(1) 6


(2) 8

(3) 10


19. පහත රූපයේ දැක්වෙන ලී පටියේ දිග කොපමණ ද?





● අංක 1 සහ 2 ප්‍රශ්න සඳහා මූලික දී ඇති රූපයට සමාන රූපය තෝරන්න.



2018




● අංක 3 සහ 4 ප්‍රශ්නවල අනෙක් රූප දෙකට වඩා වෙනස් රූපය තෝරන්න.



2017


30. A, B, C, D හා E ලෙස නම් කර ඇති හැඩතල සහස් පහත රූපයේ ඇත්වේ.




මෙම හැඩතල අතුරෙන්,

- (i) සමමිතික රේඛා අඩු ම සංඛ්‍යාවක් ඇදිය හැකි හැඩතලයට අදාළ ඉංග්‍රීසි අක්ෂරය කුමක් ද? : .....
- (ii) සමමිතික රේඛා වැඩි ම සංඛ්‍යාවක් ඇදිය හැකි හැඩතලයට අදාළ ඉංග්‍රීසි අක්ෂරය කුමක් ද? : .....

3. පහත දී ඇති රූපවලින් එක් රූපයක් අනෙක් රූප දෙකට වඩා වෙනස් ය, එම වෙනස් රූපය තෝරන්න.



4. පහත දී ඇති රූපවලින් වළු රේඛා පමණක් ඇති රූපය තෝරන්න.



2016

9. පහත දී ඇති වාක්‍යවලින් නිවැරදි ව ලියා ඇති වාක්‍යය තෝරන්න.


2016

- (1) අපි යුක්කම් ඉටු කරමු.
- (2) අප යුතුකම් ඉටු කරමු.
- (3) අපි යුතුකම් ඉටු කරමු.


10. 'කාර්යක්ෂමතාව' යන වචනයේ ඇති අකුරු කිහිපයකින් තැදිය හැකි අර්ථවත් වචනයකි.

- (1) වර්ෂය
- (2) කාමරය
- (3) කර්කය


28. පහත කොටුව තුළ දී ඇති සියල්ල ම සම්පූර්ණයෙන් ම භාවිත කර තැදිය හැකි රූපය තෝරන්න.



38. පහත දැක්වෙන්නේ කම්බි රාමු තුනකි. P කෙළවරේ සිටින කුහුඹුවකුට, එක ම මාර්ගයේ දෙවතාවක් ගමන් කොට සියලු ම මාර්ගවල ගමන් කළ හැක්කේ කුමන රාමුවේ ද?



26. මෙම රූපය තුළ ඇති සෘජුකෝණයකට වඩා අඩු කෝණ ගණන කීය ද?



.....

● රවුටන් ගසක් රූපයේ දැක්වේ. ඒ ඇසුරෙන් අංක 3 සහ 4 ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.



3. රාත්‍රි කාලයේ රවුටන් කැමිටි මෙම ගසට පැමිණෙන සතෙකි.  
 (1) බකමුණා (2) ඇටිකුසුළා (3) වවුලා

4. තදෙහි A ස්ථානයේ බෙහෙයක් තැදිය හැකි සහ පත්‍රවලින් B ස්ථානයේ ගොඩුවක් තැදිය හැකි සතුන් දෙදෙනෙකු පිළිවෙලින් දැක්වෙන පිළිතුරු තෝරන්න.

- (1) කොට්ටෝරුවා, දිම්පා
- (2) හිරවා, දළඹුවා
- (3) කොට්ටෝරුවා, දළඹුවා

2015

7. පහත දී ඇති වාක්‍ය අතුරෙන් නිවැරදි ව ලියා ඇති වාක්‍යය තෝරන්න.

- (1) මාළුවා ඇම හිලිච්චි.
- (2) මාළුවා ඇම හිලිච්චි.
- (3) මාළුවා ඇම හිලිච්චි.

8. 'අක්ෂරෝමසිත' යන වචනයෙහි ඇති අකුරු මගින් තැදිය හැකි වචනයකි.

- (1) අභ්‍යාමා (2) අත්තන (3) කමත

15. පහතින් වර්ග දෙකක් පමණක් ඇති රූපය තෝරන්න.



(1)



(2)



(3)

16. පහත දී ඇති රූප තුනෙන් එක් රූපයක් අනෙක් රූප දෙකට වඩා වෙනස් ය. එම වෙනස් රූපය තෝරන්න.



(1)




(2)



(3)


21. ජල තත්ත්වයට පසුපුළු කැඩීයාම ඇත. ජල පෘෂ්ඨයට ඉහළින් පිටු වීම සාධය තෙතමන A ස්ථානය නිරූපදී එ රූපවලින් රූපය තෝරන්න.



(1)




(2)




(3)

23. රූපයේ ඇති සෑම කුඩා කොටුවක ම දිග හා පළල සමාන වේ. රූපයේ ඇති මුළු පමිටිකරණ ගණන සිය ද?

- (1) 12
- (2) 15
- (3) 17




36.



ඉහත රූපය අනුව, පහත සඳහන් කුමන ප්‍රකාශය නිවැරදි ද?

- (1) වෘත්ත ගණන, ත්‍රිකෝණ ගණනට සමාන වේ.
- (2) සෘජුකෝණාස්‍ර ගණන, වෘත්ත ගණන මෙන් දෙගුණයක් වේ.
- (3) සෘජුකෝණාස්‍ර ගණන හතක් වේ.

21.





වැංකියේ සිටින මාළුවන් ගණන රෝම සංඛ්‍යාංකවලින් ලියන්න.


.....

• මුල් රූපයට සමාන රූපය තෝරන්න.


(01)



(1)









(2)




(3)

(01) දී ඇති රූප අතරින් නොගැළපෙන රූපය තෝරන්න.

Guess




(07) පහත රූපය අනුව කුමන ප්‍රකාශය නිවැරදි ද?



1. වෘත්ත හා ත්‍රිකෝණ ගණන සමාන ය.
2. වෘත්ත හා සෘජුකෝණාස්‍ර ගණන සමාන ය.
3. ත්‍රිකෝණ හා සෘජුකෝණ ගණන සමාන ය.

(08) පහත රූපයේ ත්‍රිකෝණ සංඛ්‍යාව හා සමචතුරස්‍ර සංඛ්‍යාව පිළිවෙලින් දක්වන පිළිතුර වන්නේ,



1. 3, 6
2. 5, 2
3. 3, 5

**06 සම්බන්ධතා දැකීමේ හැකියාව**

**(Seeing Relationships) - පිළිතුරු**

2019	01) 03 36) 02	02) 02	11) 02	18) 03	19) 01	27) 02
	02) කබලෙන් ලිපට වැටුණා වගේ / ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ ගහෙන් දිය බී මුහුදට ආවඩන්නා සේ					
2018	03) 03 29) 03	04) 01 30) 01	05) 01 18) 56 / 64	06) 03	12) 03	13) all
2017	03) 03	04) 01	05) 01	06) 02	21) චතුස්තලය, සිලින්ඩරය	
2016	05) 02 25) 03	06) 03 37) 02	10) 01 40) 03	18) 01	19) 02	24) 01
2015	05) 03 39) 02	06) 01 07) නොතොමෙයි	09) 02	11) 03	18) 01	35) 03
Guess 01 -	01) 02 08) 01	02) 01 09) 03	03) 03 10) 03	04) 02	07) 03	08) 03
Guess 02 -	01) 03 07) 02 13) 02 19) ඇවරි	02) 02 08) 02 14) 02 20) බෝතල්	03) 03 09) 03 15) 01	04) 01 10) 03 16) දුසිම්	05) 01 11) 03 17) පන්දු	06) 02 12) 03 18) කැරලි

**07 හේතු එල හඳුනා ගැනීමේ හැකියාව**

**(Identification of Cause & effect) - පිළිතුරු**

2019	38) 03	39) 01	41) 03			
2018	38) 03	53) 03				
2017	58) 02					
2016	44) 01	49) 03	54) 03	55) 03	58) 01	59) 04
2015	09) 02	51) 03	53) 04	56) 02	58) 03	59) 02
Guess 01 -	X,X,V					

**08 තොරතුරු සංවිධානය කිරීමේ හැකියාව**

**(Organization of information) - පිළිතුරු**

2019	10) 03	32) 02	03) නියර දිගේ ඇති පැලෑටි වල මල් පිපි තිබේ.			
2018	27) 02	36) 03	17) 2560, 2605, 3506, 3650			57) 03
2017	09) 02	10) 03	12) 02	47) 01	59) 01	
2016	31) 02					
2015	09) මිනිසා සහ පරිසරය අතර තිබෙන්නේ ඉතා සමීප සම්බන්ධයකි. පරිසරය සහ මිනිසා අතර තිබෙන්නේ ඉතා සමීප සම්බන්ධයකි.					
Guess 01 -	03) 02 31) 01	12) 02 32) 03	16) 01	17) 03	19) 03	28) 03



**09 සංජානන හැකියාව**

**(Perception) - පිළිතුරු**

2019	12) 03	15) 01				
2018	22) 02	23) 03	25) 02			
2017	01) 02	02) 01				
2016	01) 01	02) 03				
2015	01) 02	02) 01				
Guess 01 -	10) 02	11) 03				
Guess 02 -	01) 03	02) 03	01) 02	02) 03	10) 03	13) 03

**10 නිරීක්ෂණය කිරීමේ හැකියාව**

**(Observation) - පිළිතුරු**

2019	03) 03	04) 02	25) 03	28) 01	37) 03	19) 7
2018	01) 03	02) 02				
2017	03) 01	04) 01	30) A,E			
2016	03) 02 26) 07	04) 01	09) 03	10) 01	28) 02	38) 02
2015	03) 03 21) 01	04) 01 23) 03	07) 02 36) 02	08) 03 21) ix	15) 01	16) 03
Guess 01 -	03					
Guess 01 -	01) 03	02) 03	03) 03	04) 02	05) 03	06) 01
Guess 07 -	01					
Guess 08 -	01					